

ආයතනයේ නම: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මන්නාරම
පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාය
විසින් සභාගත කරන ලද වාර්තාව සම්බන්ධයෙන්
ස්ථාවර නියෝග අංක 119(4) යටතේ ගරු
අමාත්‍යවරයාගේ නිරීක්ෂණ හා ගනු ලබන පියවර
පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.

2020

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මන්නාරම

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු රජයේ ගිණුම් කාරක සභාවේ ස්ථාවර නියෝග 119 (4) සම්බන්ධයෙන් කරන ලද නිරීක්ෂණයන් සහ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම

පාර්ලිමේන්තුවේ යොමු අංකය : 183

ආයතනයේ නම : මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

අංකය	කාර්යසාධන ඇගයීමේ දී නිරීක්ෂණය කරන ලද ඌණතාවයන්	ඌණත නිරාකරණය කිරීම සඳහා ගෙන ඇති පියවරයන් / වර්තමාන තත්වය
1.	විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති සියලුම විගණන විමසුම් සඳහා එක් මාසයක කාලයක් ඇතුළත පිළිතුරු සැපයීමට කටයුතු නොකිරීම.	අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදුව මේ වන විට එක් මාසයක කාලයක් ඇතුළත පිළිතුරු සැපයීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතී.
2.	අභ්‍යන්තර විගණන, විමසුම් සඳහා ද මාසයක කාලයක් ඇතුළත පිළිතුරු සැපයීමට කටයුතු කර නොමැති අවස්ථා නිරීක්ෂණය වීම.	අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදුව මේ වන විට එක් මාසයක කාලයක් ඇතුළත පිළිතුරු සැපයීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතී.
3.	2017-06-26 දිනැති අංක 01/2017 දරන වත්කම් කළමනාකරණ චක්‍රලේඛයේ 7 වන වගන්තිය ප්‍රකාරව 2018 වර්ෂයේ දී ප්‍රසම්පාදනය කරන ලද වත්කම් සහ අපහරණය කරන ලද වත්කම් පිළිබඳ තොරතුරු කොමිස්ට්රෝලර් ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත් කර නොමැත.	මේ වන විට ප්‍රසම්පාදනය කරනු ලබන සහ අපහරණය කරනු ලබන වත්කම් සම්බන්ධ වාර්තා කොමිස්ට්රෝලර් ජනරාල් වෙත ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත.
4.	ඉහත චක්‍රලේඛයේ 13 වන ටේප්ලොස් සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහා පුදුසු නිලධාරියකු පත්කර කොමිස්ට්රෝලර් ජනරාල් කාර්යාලය වෙත ඇතුළු දී නොකිරීම.	එම කරුණ සම්බන්ධව අදාළ නිලධාරීන්ට ප්‍රමාණවත් තරම් උපදෙස් ලබා දී ඇත. ඌණතා මහනරවා ගැනීම සඳහා පියවර ගෙන, ඒ සඳහා වන නිලධාරියකුද පත්කර ඇත.
5.	වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයේ දී අනාවරණය කරගත් අතිරික්ත, ඌණතා සහ අනෙකුත් උපදෙස් සම්බන්ධයෙන් චක්‍රලේඛයේ අවධාරණය කර ඇති පරිදි නියමිත කාලසීමාවන් තුළදී කටයුතු කර නොමැත.	මේ වන විට වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයේ දී අනාවරණය කරගත් අතිරික්ත, ඌණතා සහ අනෙකුත් උපදෙස් සම්බන්ධයෙන් චක්‍රලේඛයේ අවධාරණය කර ඇති පරිදි නියමිත කාලසීමාවන් තුළදී කටයුතු සිදුකෙරේ.
6.	එක් වාහනයක් භාවිතයෙන් ඉවත් කර මාස 6 ක් ඉක්ම යාමට පෙර අපහරණය කිරීමට කටයුතු කර නොමැත.	නීතිමත වෙනස් කිරීම සඳහා වන කටයුතු කර අදාළ ලිපිලේඛන සියල්ල කොමිස්ට්රෝලර් ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇත.

7.	2016-12-29 දිනැති අංක 2016/30 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 3.1 ඡේදයේ අවධාරණය කර ඇති කරුණුවලට අනුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අයත් වාහනවල ඉන්ධන දහනය පිළිබඳ පරීක්ෂාවන් සිදුකොට නොමැත.	2016-12-29 දිනැති අංක 2016/30 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 3.1 ඡේදයේ අවධාරණය කර ඇති කරුණුවලට අනුව, නියමිත කාලසීමාව ඇතුළත දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අයත් වාහනවල ඉන්ධන දහනය පිළිබඳ පරීක්ෂාවන් සිදුකර මේ වන විට එම කරුණු ක්‍රියාවට නංවා ඇත.
8.	බැංකු සැසඳුම් වාර්තාවලින් අනාවරණය කරගත්, නිරවුල් කළයුතු ශේෂයන් සම්බන්ධව මුදල් රෙගුලාසීන්ට අනුව කටයුතු කර අදාළ ශේෂයන් එක් මාසයක කාලයක් ඇතුළත නිරවුල් කර නොතිබීම.	නිලධාරියකුගේ වෙක්සල් වංචාවක් හේතුවෙන් මෙම උණනාවය ඇති වී තිබේ. ඒ සම්බන්ධව මේ වන විට අධිකරණයේ තවු කටයුතු සිදුවෙමින් පවතී. නිත්‍යව ලද පසුව නිසි පියවර ගැනෙනු ඇත.
9.	වසරකට අධික කාලයක් තිස්සේ පවතින ණය ශේෂයන් නිරවුල් කර නොතිබීම.	ණය ශේෂයන් ඇපකරුවන් / අදාළ අයවලුන් වෙතින් මාසිකව නැවත අයකර ගැනෙමින් පවතී. 2020-12-31 දිනට ගෙවිය යුතු මුදල : රු. 389,732.74 2022-12-31 දිනට පසුව ගෙවිය යුතු ඉතිරි මුදල : රු. 136,409.00
10.	කල්ඉකුත්වූ තැන්පතු සම්බන්ධව මුදල් රෙගුලාසි 571 ප්‍රකාරව ක්‍රියාමාර්ග ගෙන නොමැත.	අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී නියමිත කාලසීමාව තුළ දී මුදල් රෙගුලාසි 571 ප්‍රකාරව ක්‍රියාමාර්ග ගෙන ඇත.
11.	නියමිත ප්‍රතිපාදනයන්ට අනුකූලව රැස්කර ගත් ආදායම නැවත ගෙවීම් කර නොතිබීම.	මේ වන විට නියමිත ප්‍රතිපාදනයන්ට අනුකූලව රැස්කරගත් ආදායම නැවත ගෙවීම් කෙරෙමින් පවතී.
12.	රැස්කරගත් ආදායම සෘජුවම ආදායම ගිණුමට බැර කිරීමට හෝ ඒවා තැන්පතු ගිණුමෙහි රඳවා එක් මාසයක් ඇතුළත ආදායම ගිණුමට බැර කිරීමට කටයුතු කර නොතිබීම.	අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදුව, අවශ්‍ය විසඳුම් සඳහා වන ක්‍රියාමාර්ගද ගෙන ඇත.

දිස්ත්‍රික් ලේකම්

ප්‍රධාන ගණකාධිකාරී


දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය



A. Stanley Demel,
District Secretary,
Mannar.

K. Yogendran
Chief Accountant
Mannar.



ලේකම්වූමාගේ නිර්දේශය

දිස්ත්‍රික් ලේකම් විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග නිර්දේශ කරන අතර පෙන්වා දී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් පෞද්ගලික අවධානය යොමු කරමින් ඒවා නිවැරදි කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරු උපදෙස් ලබා දී ඇත.



නිල් බණ්ඩාර හපුභින්න

ලේකම්,

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

නිල් බණ්ඩාර හපුභින්න

ලේකම්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
ස්වදේශ කටයුතු අංශය

ඇමතිවූමාගේ නිර්දේශය හා ගෙන ඇති ක්‍රියාමාර්ග

රාජ්‍ය හිඳුම් කාරක සභාව විසින් දිස්ත්‍රික් ලේකම් වෙත ලබා දී ඇති උපදෙස් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් එම අඩුපාඩු නැවත ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මා විසින් අමාත්‍යාංශ ලේකම්වූමා වෙත උපදෙස් ලබා දී ඇති අතර එම ක්‍රියා මාර්ග මගින් 2023 වර්ෂය තුළ දී සාධනීය මට්ටම ප්‍රශස්ත මට්ටමට ලඟකර ගැනීමට අපේක්ෂා කරමි.



දිනේෂ් ගුණවර්ධන (පා.ම.)

අමාත්‍යාණ්ඩුමා සහ
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය